

මගේ අංකය :- SP-PSC/31/EB/03/2024
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීරණය,
6 වන මහල, කළඹලේල, ගාල්ල.
2024.07.31

ප්‍රධාන ලේකම්,
දකුණු පලාත.

දකුණු පලාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III/II/I හා
2 පන්තියේ II/I ග්‍රෑන් වල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2024

**Efficiency Bar Examination for Class 3 Grade III/II/I Officers and Class 2 Grade II/I
Officers of Information and Communication Technology Officers in Southern
Province - 2024**

1.0 අංක 254 හා 2015.11.27 දිනැතිව දකුණු පලාත් ගරු ආශ්වුකාරවර විසින් අනුමත කරන ලද දකුණු පලාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව දකුණු පලාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය මෙම කොමිෂන් සභාව විසින් 2024 අගෝස්තු මාසයේදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

දකුණු පලාත් රාජ්‍ය සේවයේ පන්වීම් ලද හා මධ්‍යම රජයෙන් / වෙනත් පලාත් සභාවලින් දකුණු පලාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලද ඉහත නිලධාරීන් සඳහා මෙම විභාගය ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වේ.

2.0 පූදුපූකම් හා විභාග පරිපාලිය -

(අ) පූදුපූකම් :- දකුණු පලාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III/II/I හා 2 පන්තියේ II/I ග්‍රෑන් වල නිලධාරීන් මෙම විභාගය සඳහා පූදුපූකම් ලබයි.

(ආ) විභාග පරිපාලිය :- මෙම පරීක්ෂණ සඳහා වන විෂය නිර්දේශය පහත සඳහන් පරිදි වේ.

2.1 විෂය නිර්දේශය පහත පරිදි පරිදි වේ.

3 පන්තියේ III ග්‍රෑන් නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

(3 පන්තියේ III ග්‍රෑන්යට බද්ධාගෙන වසර තුනක් (03ක්) ගතවීමට පෙර සමත් විය යුතු ය.)

විෂයය	ලකුණු	කාලය
1. ආයතන සංග්‍රහය ESTABLISHMENT CODE	100පි.	පැය 1පි.
2. මූදල් රෙගුලාසි FINANCIAL REGULATION	100පි.	පැය 1පි.

විභාගය සඳහා වන විෂය නිරද්ධය :-

විෂයය අංකය	විෂයය	විෂය නිරද්ධය
01	ආයතන සංග්‍රහය	ආයතන සංග්‍රහයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලික රිති සංග්‍රහය සම්බන්ධයෙන් නිලධාරියා සතු මූලික දැනුම පරික්ෂා කිරීම මෙහි අපේක්ෂාව වේ.
02	මුදල් රෙගලාසි	රජයේ කාර්යාලවල හාවිතා වන මුදල් රෙගලාසි පිළිබඳ මූලික දැනුම හා මුදල් පාලන පොත්වල කාර්ය පිළිබඳ අවබෝධය හා ගබඩාකරණය පිළිබඳ මූලික දැනුම මැනීම අපේක්ෂා කෙරේ.

සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා ලකුණු 40%ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු ය.

3 පන්තියේ II ශේෂීයේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා ක්‍රිංච්‍රි පරික්ෂණය

(3 පන්තියේ II වන ශේෂීයට උසස් වී වසර තුනක් (03ක්) ගතවීමට පෙර සමත් විය යුතු ය.)

විෂයය	ලකුණු	කාලය
1. කාර්යාල ක්‍රම හා කාර්ය පරිපාලය OFFICE SYSTEM & PROCEDURAL RULES	100යි.	පැය 2යි.
2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය INFORMATION & COMMUNICATION TECHNOLOGY	100යි.	පැය 3යි.
I වන ප්‍රශ්න පත්‍රය - බහුවරණ ප්‍රශ්න		
II වන ප්‍රශ්න පත්‍රය - රවනාමය ප්‍රශ්න		

විභාගය සඳහා වන විෂය නිරද්ධය :-

විෂයය අංකය	විෂයය	විෂය නිරද්ධය
01	කාර්යාල ක්‍රම හා කාර්ය පරිපාලය	රජයේ කාර්යාලයන්හි හාවිතා කෙරෙන කාර්යාල ක්‍රම පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම පරික්ෂා කිරීම සහ ඒවා හාවිතා කිරීමේ හැකියාව පරික්ෂා කිරීමද අපේක්ෂා කෙරේ.
02	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය • I වන ප්‍රශ්න පත්‍රය - බහුවරණ ප්‍රශ්න (ලකුණු 40යි - කාලය පැය 1යි) • II වන ප්‍රශ්න පත්‍රය - රවනාමය ප්‍රශ්න (ලකුණු 60යි - කාලය පැය 2යි)	රජයේ කාර්යාලයන්හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සාමාන්‍ය සංකල්ප සහ තොරතුරු තාක්ෂණය මතාසේ උපයෝගී කර ගැනීම පිළිබඳ දැනුම මෙහින් පරික්ෂා කෙරේ. රජයේ ආයතනයන්හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවිතා වන ආකාරය, පරිගණක ජාල සහ දත්ත සන්නිවේදනය පිළිබඳ මතා දැනුම, පොදුකාර්ය මඟුකාග පිළිබඳ දැනුම සහ විශේෂීත හාවිත මඟුකාග, දත්ත සුරක්ෂා පිළිබඳ සහ මඟුකාග වල සුරක්ෂිතභාවය සහ පරිගණක පද්ධති වල අඛණ්ඩ සේවාව ලබා ගැනීම හා දත්ත සුරක්ෂිත හාවය වර්ධනය සඳහා ගතහැකි මූලික ත්‍රියාමාර්ග.

සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා ලකුණු 40%ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු ය.

3 පන්තියේ I ශේෂීය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

(3 පන්තියේ I වන ශේෂීයට උසස් වී වසර පහක් (05ක්) ගතවීමට පෙර සමත් විය යුතු ය.)

- | විෂයය | ලකුණු | කාලය |
|---------------------------------------------------------|-------|----------|
| 1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ලිඛිත) | 50පි. | පැය 1යි. |
| INFORMATION & COMMUNICATION TECHNOLOGY (WRITTEN TEST) | | |
| 2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ප්‍රායෝගික) | 50පි. | පැය 1යි. |
| INFORMATION & COMMUNICATION TECHNOLOGY (PRACTICAL TEST) | | |

විභාගය සඳහා වන විෂය නිර්දේශය :-

විෂයය අංකය	විෂයය	විෂය නිර්දේශය
01	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ලිඛිත පරීක්ෂණය)	<ul style="list-style-type: none"> • කාර්යාලිය කටයුතු සඳහා මධ්‍යකාංග හාවිතය හා ඒ පිළිබඳ දැනුම • පරිගණක ජාල පිළිබඳ දැනුම • පරිගණක මධ්‍යකාංගයන්හි/ දූඩාංගයන්හි දේශ හඳුනාගැනීම සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳ දැනුම
02	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ප්‍රායෝගික පරීක්ෂණය)	<ul style="list-style-type: none"> • කාර්යාලිය කටයුතු සඳහා මධ්‍යකාංග හාවිතයේ ප්‍රායෝගික දැනුම • පරිගණක ජාල පිළිබඳ ප්‍රායෝගික දැනුම • පරිගණක මධ්‍යකාංගයන්හි/ දූඩාංගයන්හි දේශ හඳුනාගැනීම සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම

සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා ලකුණු 20%ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු ය.

2 පන්තියේ II ශේෂීය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

(2 පන්තියේ II ශේෂීයට බදවාගෙන වසර තුනක් (03ක්) ගතවීමට පෙර සමත් විය යුතු ය.)

- | විෂයය | ලකුණු | කාලය | විෂය අංකය |
|----------------------|--------|----------|-----------|
| 1. ආයතන සංග්‍රහය | 100පි. | පැය 2යි. | 01 |
| ESTABLISHMENT CODE | | | |
| 2. මුදල් රෙගුලාසි | 100පි. | පැය 2යි. | 02 |
| FINANCIAL REGULATION | | | |

විභාගය සඳහා වන විෂය නිර්දේශය :-

විෂයය අංකය	විෂයය	විෂය නිර්දේශය
01	ආයතන සංග්‍රහය	<p>ආයතන සංග්‍රහයේ විධිවිධාන/ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති සම්බන්ධයෙන් නිලධාරියා සතු සාමාන්‍ය දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව හාවිත කිරීමේ හැකියාව පරීක්ෂා කෙරේ.</p> <p>ආයතන සංග්‍රහයේ I වැනි, II වැනි වෙළෙමෙහි අඩංගු පරිවර්ත්ත වලින් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති වලින් මෙම ප්‍රාය්‍න පත්‍රය සකස් කෙරේ.</p>

02	මුදල් රෙගලාසි	රජයේ කාර්යාලවල හාවිතා වන මුදල් රෙගලාසි පිළිබඳව දැනුම හා මුදල් පාලන පොත්වල කාර්ය පිළිබඳ අවබෝධය හා ගබඩාකරණය පිළිබඳ දැනුම මැනීම අපේක්ෂා කෙරේ.
----	---------------	--------------------------------------------------------------------------------------------------------------------------------------------

සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා ලකුණු 40%ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු ය.

2 පන්තියේ I ගෞණියේ තිබාධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

(2 පන්තියේ I වන ගෞණියට උසස් වී වසර පහක් (05ක්) ගතවීමට පෙර සමත් විය යුතු ය.)

- | විෂයය | ලකුණු | කාලය |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------|----------|
| 1. කාර්යාල ක්‍රම හා කාර්ය පරිපාලය
OFFICE SYSTEM & PROCEDURAL RULES | 100ක්. | පැය 2කි. |
| 2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඉ - රාජ්‍ය INFORMATION & COMMUNICATION TECHNOLOGY & E-GOVERNANCE
I වන ප්‍රශ්න පත්‍රය - බහුවරණ ප්‍රශ්න
II වන ප්‍රශ්න පත්‍රය - රවනාමය ප්‍රශ්න | 100ක්. පැය 3කි. | |

විභාගය සඳහා වන විෂය නිර්දේශය :-

විෂයය අංකය	විෂයය	විෂය නිර්දේශය
01	කාර්යාල ක්‍රම හා කාර්ය පරිපාලය	රජයේ කාර්යාලයන්හි හාවිතා කෙරෙන කාර්යාල ක්‍රම පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම පරික්ෂා කිරීම සහ ඒවා හාවිතා කිරීමේ හැකියාව පරික්ෂා කිරීමද අපේක්ෂා කෙරේ.
02	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඉ - රාජ්‍ය • I වන ප්‍රශ්න පත්‍රය - බහුවරණ ප්‍රශ්න (ලකුණු 40ක් - කාලය පැය 1කි) II වන ප්‍රශ්න පත්‍රය - රවනාමය ප්‍රශ්න (ලකුණු 60ක් - කාලය පැය 2කි)	<p>(අ) තොරතුරු තාක්ෂණ ව්‍යුපාති ඒවා වකුදේ මූලික කොටස වන ක්‍රම අධ්‍යාපනය, පද්ධති විශ්ලේෂණය, පද්ධති නිර්මාණය, ඒ සඳහා මඟුකාංග සංවර්ධනය, ඒවා පරික්ෂාව, පරිගිලක හාරගැනීම පරික්ෂාව ආදියද ඒවාට අදාළ වන තාක්ෂණික ක්ෂේත්‍ර වන ඇල්ගොරිඩ්මස්, HTML, XTM, php, අන්ත හා තොරතුරු ආරක්ෂාව, ව්‍යුසන හේතුවෙන් තැබුව පද්ධති සේරාපනය, බුද්ධිමය දේපල හීමිකම හා මඟුකාංග බලපත්‍ර, නිදහස් හා විවෘත මූලාශ්‍ර මඟුකාංග, වෙබ් 2.0 ආදිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කොටසට ඇතුළත් වේ.</p> <p>(ආ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රාජ්‍ය අංශයට යොදාගැනීමේ ක්‍රමවේද, රාජ්‍ය සේවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනී වඩා කාර්යක්ෂමව ඉටු කිරීම, ඉ - රාජ්‍ය ක්‍රම සඳහා මූලික තාක්ෂණික අවශ්‍යතා, රාජ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපරි ව්‍යුහයක මූලික අංග, ඉ - රාජ්‍ය පද්ධතියක මූලික අංග, අන්තර් න්‍යාකාරී හැකියාව (Interoperability) ආදිය ඉ - රාජ්‍ය කොටසට අයත් වේ.</p>

සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා ලකුණු 40%ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු ය.

2.2 මෙම විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය වලින් පැවැත්වේ. අදාළ සේවයට ඇතුළත් වීම සඳහා වූ විභාගයට පෙනී සිටි හාජාවෙන් හෝ රාජ්‍ය හාජාවකින් හෝ මෙම විභාගයට පෙනී සිටිමට නිලධාරීන්ට පුළුවන. තරහ විභාගයක් නොමැතිව සේවයට බැඳුණු නිලධාරීන්ට ද තමන් අධ්‍යාපනය ලැබූ හාජා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාජාවකින් හෝ මෙම විභාගයට පෙනී සිටිය හැකිය. විභාගය සඳහා ඉල්ලුම් කරන හාජා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

2.3 තමන් කුමති වන්නේ නම් එක් එක් විෂය සඳහා වෙන් වෙන් වශයෙන් එකිනෙකට වෙනස් වූ වාරවලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකි වේ.

3.0 විභාග ප්‍රතිච්ඡල

දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත හා සියලුම අයදුම්කරුවන් වෙත මෙම කොමිෂන් සභාවේ නිල වෙති අඩවිය හරහා නිකුත් කරනු ඇත.

4.0 විභාග ගාස්තු -

පළමුවන වරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් කිසිදු විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. එතෙකුද වූවත් ඉන්පසු වාරවල දී නිලධාරීන් විභාගය සඳහා පෙනී සිටින්නේ නම් විභාග ගාස්තුව වශයෙන් එක් විෂයකට රු. 250/- ක් බැඟින් මාර්ගගත ව (Online) ගෙවිය යුතු වේ.

සියලුම ගෙවීම් සිදුකළ යුත්තේ VISA හෝ MASTER කාචිපත් මගින් පමණක් වන අතර, ඒ හැර වෙනත් ක්‍රමයක් මගින් සිදු කරනු ලබන ගෙවීම කිසිදු ආකාරයකින් පිළිගනු නොලැබේ. කිසිදු හේතුවක් මත ගෙවූ විභාග ගාස්තු ආපසු නොගෙවන බව ද, එම ගාස්තු වෙනත් කවර හෝ විභාගයක් සඳහා මාරු කිරීමට ඉඩදෙනු නොලබන බව ද සැලකිය යුතු ය.

5.0 අයදුම්කළ යුතු පිළිවෙළ -

සියලුම අයදුම්කරුවන් www.psc.sp.gov.lk යන දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙති අඩවියට පිවිස විභාගය නිවැරදි ව තෝරා, අදාළ තොරතුරු ඇතුළත් කර විභාග ගාස්තු ගෙවීමෙන් පසු ආයතන ප්‍රධානීයාගේ නිර්දේශය සඳහා යොමු කළ යුතු ය. ආයතන ප්‍රධානීයා විසින් අදාළ තොරතුරු පරික්ෂාකර මාර්ගගතව නිර්දේශය ලබා දීමෙන් පසු අයදුම්පත දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු (Submit) වනු ඇත. මෙම විභාගය සඳහා අයදුම් කිරීමේ කාල පිමාව 2024 අගෝස්තු 14 වන දින ප.ව. 11.59 න් අවසන් වේ. (මේ සඳහා අන්තර්ජාල පහසුකම් සහිත Desktop හෝ Laptop පරිගණකයක් හාවත කිරීම වඩාත් යුදුසු වේ.)

- 5.1 අයදුම්කරු විසින් ම මෙම විභාගය සඳහා තම අයදුම් පත්‍රය මාර්ගගත ව සම්පූර්ණ කළ යුතු අතර, කිසිදු නිලධාරීයෙකු වෙනත් නිලධාරීයෙකුගේ අයදුම්පතක් එම නිලධාරීයාගේ අනුදැනුමකින් තොරව සම්පූර්ණ නොකළ යුතු ය.
- 5.2 අයදුම්කරුවන් විසින් ඇතුළත් කරනු ලබන කිසිදු තොරතුරක් පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. එබැවින්, දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු (Submit) කිරීමට පෙර එම තොරතුරු හොඳින් පරික්ෂා කිරීම වැදගත් වනු ඇත.
- 5.3 වෙනත් ක්‍රම මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සියලුම දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ. මාර්ගගතව මෙම විභාගය සඳහා අයදුම් කිරීමේදී වැරදි විභාගයක් තෝරීම වැනි අතපසුවීම්වලින් සිදුවන පාඩුව ඔබ විසින් විද්‍යාත්‍යාග ගත යුතු වේ.
- 5.4 අයදුම්කරුවන් සිය සේවා ස්ථානය ලෙස සඳහන් කළ යුත්තේ තම පෙර්ගලික ලිපි ගෙනුව යාවත්කාලීන වන ආයතනය වේ.

6.0 ආයතන ප්‍රධානීයාගේ නිරදේශය -

විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අවසන් වීමෙන් පසු දින 02ක කාලයක් තුළ එනම්, 2024 අගෝස්තු 16 වන දින ප.ව. 11.59 දක්වා අයදුම්පත් මාර්ගතත්ව නිරදේශ කිරීමේ අවස්ථාව පවතී. ඒ සඳහා අදාළ ආයතනය විසින් නම් කළ මාණ්ඩලික නිලධාරියා විසින් දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ඇති විභාග අයදුම්පත් නිරදේශ කිරීමේ ක්‍රියාවලට පිවිස (Main menu > Exams > Coordinator Login) අදාළ විභාගය තෝරා තම ආයතනය යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගේ අයදුම්පත් පරීක්ෂාකර බලා නිරදේශ කිරීමේ හැකියාව පවතී.

- 6.1 ආයදුම්කරුවන් විසින් සපයා ඇති සියලු තොරතුරු පොදුගලික ලිපිගොනුව අනුව නිවැරදි බව තහවුරු කර ගැනීමෙන් අනතුරු ව අයදුම්පත් නිරදේශ කළ යුතු අතර, යම් හෙයකින් සාවදා තොරතුරු ඇතුළත් කර තිබියදී අයදුම්පත් නිරදේශ කර ඇත්නම් ඒ පිළිබඳ වගකීම අදාළ මාණ්ඩලික නිලධාරියා විසින් දැරිය යුතු වේ. අයදුම්පත් නිරදේශ කිරීමෙන් පසු දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු (Submit) වන අතර, නිරදේශ තොකරන අයදුම්පත් සම්බන්ධයෙන් කිසිදු ලෙසකිනුද නැවත සලකා බැඳීමක් සිදු තොකෙරේ.
- 6.2 නිරදේශ කිරීමේ කාලසීමාව අවසන් වූ පසු ස්වයංක්‍රීයව එම ක්‍රියාවල ත්‍රියා විරහිත වන අතර, නිරදේශ තොකරන ලද අයදුම්පත් සියලුල දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු (Submit) විමකින් තොරව ප්‍රතික්ෂේප වනු ඇත.
- 6.3 සියලු අයදුම්පත් නිරදේශ කිරීමෙන් පසු, නිරදේශ අයදුම්පත් ලේඛනය එම ස්ථානයෙන්ම බාගත කර ගත හැකි අතර, එය මුදුණාය කර මෙම කොමිෂන් සභාව වෙත තැපැල් මගින් එවිමට කටයුතු කළ යුතු ය.
- 6.4 ආයතනික කටයුතු සඳහා අයදුම්පත බාගත කර මුදුණාය කර ගත හැකි අතර, කිසිදු ලෙසකින් අයදුම්පතේ දැඩි පිටපත් මෙම කොමිෂන් සභාව වෙත එවිම තොකළ යුතු ය.

7.0 ප්‍රවේශ පත්‍ර -

නිවේදනයේ සඳහන් පුදුපුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පුරුව නිගමනය මත තියෙනි පරිදි විභාග ගාස්තු ගෙවා නියමිත දිනට හෝ එදිනට පෙර සැම අතින් ම සම්පූර්ණ අයදුම්පත් මාර්ගතත් ව ඉදිරිපත් කර ඇති සියලු අයදුම්කරුවන්ට කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණයට පෙනී සිටීමට දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිල වෙබ් අඩවිය වන www.psc.sp.gov.lk ඔස්සේ මාර්ගතත් ව ප්‍රවේශ පත්‍ර නිකුත් කළ ව්‍යාම ඒ බව ඔබ ආයතනයේ සම්බන්ධිකරණ මාණ්ඩලික නිලධාරියා වෙත කෙටි පණිව්‍යයක් මගින් දැනුම් දෙනු ලබන අතර, වෙබ් අඩවියේ ඇති විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග ප්‍රවේශ පත්‍රය බාගත කර ගත හැකිය.

අජේක්ෂකයෙකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත්වීමට පුදුපුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස තොසැලුකිය යුතු ය. බාගත කර ගන්නා ලද විභාග ප්‍රවේශ පත්‍රය A4 ප්‍රමාණයේ කඩුයියක දෙපැන්තම හාවිත කරමින් මුදුණාය කර, ආයතන ප්‍රධානීය හෝ ආයතන ප්‍රධානීය විසින් බලය පවරනු ලබන නිලධාරියෙකු විසින් අත්සන සහතික කරවා විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය. ප්‍රවේශ පත්‍රයක් තොමැන් කිසිදු අයදුම්කරුවකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව තොලැබේ. තවද, අයදුම්කරුවන් විභාග ගාලාව තුළ දී පෙනී සිටින සැම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම විභාග ගාලාධිපති සැහිමට පත් වන පරිදි ස්වක්ෂිය අන්තර්ජාවය ඔහු කළ යුතු ය. ඒ සඳහා පහත සඳහන් ලියවිලි වලින් එකක් විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය.

- (i.) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
- (ii.) වලංගු විදේශ ගමන් බලපත්‍රය
- (iii.) වලංගු රියදුරු බලපත්‍රය

8.0 සාවදා තොරතුරු සැපයීම

මෙම විභාගයට ඉදිරිපත්වීම සඳහා කිසියම් අපේක්ෂකයෙකුට සුදුසුකම් තොමැන් බව අනාවරණය වුවහොත් විභාගයට පෙර හෝ විභාගය පැවැත්වෙන අතරතුර හෝ විභාගයෙන් පසුව හෝ ශිනැම අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ අපේක්ෂකන්වය අවලංගු කිරීමට ඉඩ ඇත. තවද කිසියම් අපේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කරන ලද යම් තොරතුරක් සාවදා බව දැන දැනම ඉදිරිපත් කළ බව පෙනී ගියහොත් ඔහු හෝ ඇය සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත.

9.0 විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලබන නීති රිතිවලට විභාග අපේක්ෂකයන් යටත් වේ. එම නීති රිති උල්ලාසනය කළහොත් දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලබන දූෂ්චරණය යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත.

10.0 විභාග පැවැත්වීම, විභාගය අවලංගු කිරීම හෝ විභාගයේ ප්‍රතිඵ්‍යුතු අත්සිවුවීම සහ රේට අනුගාණික ව විභාග නීවේදනයේ විධිවිධාන සලසා තොමැන් කවර කරුණක් සම්බන්ධයෙන් වුවද දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නීරණය අවසාන නීරණය වන්නේය. සියලුම අයදුම්කරුවන් මෙම නීවේදනයේ සඳහන් පොදු විභාග නීති රිති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත.

දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි,

ගාම්පා විරෝධුම,
ලේකම්,
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
දකුණු පලාත.

ගාම්පා විරෝධුම
ප්‍රේක්‍රීත
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
දකුණු පලාත

(සැලකිය යුතුයි - ඔබ ආයතනයට අනුබද්ධව ගාඛ කාර්යාල හෝ උප කාර්යාලවල සේවයේ නියුතු, මෙම කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබන නිලධාරීන් සිටී නම් ඔහුන් දැනුම්වත් කිරීමට කරුණාකර කටයුතු කරන්න.)